

මනසේ ක්‍රියාකාරීත්වය පිළිබඳ බොද්ධ ඉගැන්වීම්

හෙල්ලිවල මෙත්තානත්ද හිමි
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

මනස, විත්ත, වික්‍රේද්‍යාණය, සිත ආදි ලෙස සමාජීය විවරණයක් සහිත “මනස” අතීතයේ සිට වර්තමානය දක්වාම සාකච්ඡාවට හාර්තය වන එහෙත් තවමත් නිශ්චිත තිගමනයක් රහිත මිනිස් ඉන්දියකි. මෙය ඉංග්‍රීසි හාජාවෙන් Mind යනුවෙන් හඳුන්වන අතර එය හැඳිරීම මනෝවිද්‍යාව මගින් සිදු කරනු ලැබේ. මෙම පර්යේෂණයේ මූල්‍ය අරමුණ වන්නේ මනසේ ක්‍රියාකාරීත්වය පිළිබඳ බොද්ධ ඉගැන්වීම් විමර්ශනය කිරීමයි. බුදු දහම මනස පිළිබඳ පරිපූර්ණ ඉගැන්වීමක් සහිත දරුණනයකි. එය සියල්ල සඳහා මනස ප්‍රමුඛ වේ යන මූලික ඉගැන්වීම පදනම් කරගත්තකි. පාලි සූත්‍රවල මනසේ ක්‍රියාකාරීත්වය විවරණය කිරීමට විත්ත, මනෝ, වික්‍රේද්‍යාණ යන පද බහුවල යේදී ඇත. එම පදනුයෙන්ම ගම්‍ය වන්නේ එකම මානසික ප්‍රවාහයක් බව සංයුත්ත තිකායේ අස්සුතවන්තු සූත්‍රයේ එයි. විත්ත, මනෝ යන වවත්වලට අනුව එමගින් විවිධ මානසික ධර්ම එක් රස් කෙරේ. එහි ස්වභාවය වන්නේ දුර ගමන්යැම, තතිව හැසිරීම, ස්වරුපයක් නොමැතිබව, ගරිරය තුළ වෙශෙන, සෙලවෙන, අස්ථාවර, රකීමට අපහසු, අරමුණු ගැනීම වැළක්විය නොහැකි, අවබෝධයට අපහසුව ආදියයි. නමුත් දියාන, සමාපත්ති ආදියෙන් පාලනය කළ හැකි වස්තුවක් ලෙස විවරණය වෙයි. බුද්ධක තිකායේ දම්මපදයේ විත්ත වග්‍යයට අනුව සිත සංශ්‍රේෂු කිරීම, දමනය කිරීම, ආරක්ෂා කරගැනීම, මනාව යෙද්වීම ආදි ලෙස ද ක්‍රියාකාරීත්වයට පත් කළ හැකිය. මත්ස්යිම තිකායේ මහාත්‍යාසංඛය සූත්‍රයේ සඳහන් පරිදි සිත විවිධ අරමුණු ගති. සිත පිරිසිදු කිරීම හාවනාව මගින් සිදු කළ යුතුය. ඒ නිසා විත්ත යනු පිරිසිදු කළ හැකි ඉන්දියකි. සිත දියුණු කිරීමෙන් විවිධ විශ්ම ජනක දේ ද සිදු කළ හැකිය. දම්මසංගතිය ප්‍රකරණයේදී මනස ඉන්දියක් ලෙස බුදු සමය අවධාරණය කරයි. එසේ නම් අන් සියලු ඉන්දියන්ට සේම මනෝන්දියට ද විවිධ ක්‍රියාකාරීත්වයන් සිදු කළ හැකි බව පැහැදිලි වේ. ඇතැම අවස්ථාවලදී ඉන්දියන් මගින් ලැබෙන අරමුණු හා අනුත්තරය අතර සම්බන්ධිකාරකයා වශයෙන් ද මනස ක්‍රියාත්මක වෙයි. වික්‍රේද්‍යාණය යනු දැනීමයි. මහා ත්‍යාසංඛය සූත්‍රයට අනුව වික්‍රේද්‍යාණය තරම් වෙනස් වන යමක් නොමැත. ඉන්දිය හා අරමුණු ගැටීමෙන් වික්‍රේද්‍යාණය ප්‍රහවය වෙයි. වික්‍රේද්‍යාණයේ ක්‍රියාකාරීත්වය වන්නේ අරමුණු ගුහනය කිරීමයි. ඒ අනුව බොද්ධ ඉගැන්වීම්වල එන සිත හෙවත් මනසේ ක්‍රියාකාරීත්වය ඉතා සියුම්ව සාකච්ඡා කිරීම මෙහිදී අලේක්ංජා කෙරේ.

ප්‍රමුඛ පද : සිත ; මනෝවිද්‍යාව; වික්‍රේද්‍යාණය; ක්‍රියාකාරීත්වය; සංජානනය